

අවලංගු කිරීම සඳහා වූ ක්‍රියා පටිපාටිය

- ප්‍රාථමික කාඩ්පත් හිමියා ඔහුගේ / ඇයගේ ක්‍රෙඩිට් කාඩ්පත හෝ ඔහුගේ / ඇයගේ අතිරේක ක්‍රෙඩිට් කාඩ්පත / කාඩ්පත් අවලංගු කිරීම සඳහා බැංකු ශාඛාවට ලිඛිත ඉල්ලීමක් හෝ cards@cargillsbank.com විද්‍යුත් තැපැල් ලිපිනය හරහා ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කළ යුතුය.
- එවැනි ඉල්ලීමක්; කැබලි හතරකට කපා, චුම්බක තීරුව / ඊඑම්වී (EMV) විපය කපා අවලංගු කර ඇති බවට සහතික කරගත් කාඩ්පත් සමග, ආපසු භාර දීමක් විය යුතුය.
- එවැනි ඉල්ලීමක් ලැබීමෙන් පසු බැංකුවේ කාඩ්පත් මධ්‍යස්ථානය කාඩ්පත අවහිර කර ගනුදෙනුව සඳහා කාඩ්පත අවහිර කර ගෙවීම් සඳහා විවෘතව තැබිය යුතුය.
- ප්‍රාථමික කාඩ්පත් හිමියා ණය (ක්‍රෙඩිට්) කාඩ්පතේ සම්පූර්ණ හිඟ මුදල් පියවීමට අවශ්‍ය වේ.
- ණය (ක්‍රෙඩිට්) කාඩ්පතේ සියලුම ගෙවිය යුතු මුදල් ගෙවීමෙන් පසු, කාඩ්පතේ මිළඟ බිල්පත් කිරීමත් සමඟම, එම ක්‍රෙඩිට් කාඩ් පත හා සම්බන්ධ ගිණුම ස්ථිරවම වසා දමනු ලබන අතර, සීමාසහිත කාගිල්ස් බැංකුව කාඩ්පත් හිමියා සමඟ ඇතිකරගත් ගිවිසුම අවසන් කරනු ලැබේ.
- ණය (ක්‍රෙඩිට්) කාඩ් පත වසා දැමීම තහවුරු කරමින් බැංකුව විසින් කාඩ්පත් හිමියාට ලිඛිත දැනුම් දීමක් සිදු කරනු ඇත.